



**මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR-COVID19/2020/01 (A-01)**

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව  
 නැ.පෙ. 590  
 නො. 30, ජනාධිපති මාවත  
 කොළඹ 01

2020.04.13

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි සියලුම සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත

මහත්මයාණෙනි/මහත්මියනි,

**“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකමට අදාළ මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශීෂ්ඨය**

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ, COVID-19 ව්‍යාප්තියත් සමඟ ව්‍යාපාර කටයුතු වලට සිදු වූ අහිතකර බලපෑම නිසා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාර (MSMEsS) ක්ෂේත්‍රයන් යලි නඟා සිටුවීම සඳහා හඳුන්වා දුන් (සෞභාග්‍යා COVID-19 පුනරුද සහන) නව ප්‍රතිමූල්‍ය පහසුකම සඳහා වූ 2020.04.01 දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් සඳහා වූ පරිශීෂ්ඨය පහත ආකාරයෙන් දැක්වේ.

ඉහත ණය යෝජනා ක්‍රමය තුළින් ආවරණය වන කාර්යයන් පුළුල් කිරීමේ සහ COVID-19 ව්‍යාප්තියෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර වැඩි ප්‍රමාණයකට සහය දීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත තීරණ ගෙන ඇත.

- අ) “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ව්‍යාපෘතියේ උපරිම ණය සීමාව, මෙතෙක් පැවති රුපියල් මිලියන 25 වෙනුවට මාස දෙකක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ලෙස සංශෝධනය කිරීම.
- ආ) අංක 05/2020 දරන මුදල් මණ්ඩල චක්‍ර ලේඛනයේ කාණ්ඩ අංක 2 (1) හි සඳහන් පරිදි COVID-19 ව්‍යාප්තියෙන් බලපෑමට ලක් වූ ඕනෑම ව්‍යාපාරයකට එහි පරිමාව නොසලකා, මෙම ව්‍යාපෘතිය යටතේ පහසුකම් සැපයීම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” පහසුකම සඳහා නිකුත් කරන ලද 2020.04.01 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR-COVID 19/2020/01 (මින් මතු “ප්‍රධාන මෙහෙයුම් උපදෙස්” ලෙස හඳුන්වනු ලබන) හි පරිශීෂ්ඨය පහතින් දැක්වේ.

1. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් මාලාවේ මාතෘකාව වෙනුවට පහත සඳහන් මාතෘකාව ආදේශ කරනු ලැබේ.  
 “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය, COVID-19 ව්‍යාප්තිය මඟින් අහිතකර අයුරින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා නව ප්‍රතිමූල්‍ය පහසුකම (සෞභාග්‍යා COVID-19 පුනරුද සහන)”
2. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් මාලාවෙහි 1 වන ඡේදය අවලංගු කර ඒ සඳහා පහත ඡේදය ආදේශ කෙරේ.  
 “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2010.03.22 දින (සංශෝධිත) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධනය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කර ඇති අංක RDD/PR/2010/03 දරණ මෙහෙයුම් උපදෙස් වලට අනුව කටයුතු කරනු ලබන සහභාගීත්ව මූල්‍ය ආයතන වලට COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර ආයතන වලට සහන සැලසීමට මේ තුළින් අවස්ථාව ලබා දී ඇත.



3. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි අංක 1.1, 1.2, 7.1, 7.2 සහ 9.1 යන වගන්ති වල දක්වා ඇත “ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර” යන වචන කාණ්ඩය වෙනුවට “ව්‍යාපාර” යන වචනය ආදේශ කෙරේ.
4. ප්‍රධාන මෙහෙයුම් උපදෙස් හි අංක 8.1 දරණ වගන්තිය වෙනුවට පහත වගන්තිය ආදේශ කරනු ලැබේ.

8.1 උපරිම ණය සීමාව	එක් ව්‍යාපාරයක් සඳහා මාස 2ක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය
--------------------	---

මෙම පරිශීෂ්ටය 2020.04.13 දින සිට ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන මෙහෙයුම් උපදෙස් මාලාවෙහි සඳහන් අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි නොවෙනස්ව පවතිනු ඇත.

මෙම මෙහෙයුම් උපදෙස් පරිශීෂ්ටයෙහි දක්වා ඇති අන්තර්ගතයන් ඔබගේ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු/ශාඛාවෙහි දැනුම් දෙන ලෙස කාරුණිකව දන්වමි.

මෙයට විශ්වාසී,

එම්. එස්. කේ. ධර්මවර්ධන  
 අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා මහ බැංකුව

